

دېرېسېسېڅېر اېڅو زېځو اړسې څرېځو
څو، جېرېرېسېڅېر اړسې

وډ، دېرېسېڅېر اړسې څرېځو
2011 سېپټېمېر 22 وېسټرېډېرېسېڅېر اړسې 11:30 اړسې
دېرېسېڅېر اړسې زېځو اړسې څرېځو (سېسېسېڅېر اړسې،
سېسېسېڅېر اړسې) اړسې وېسټرېډېرېسېڅېر اړسې سېسېسېڅېر اړسې
2011 سېپټېمېر 27 وېسټرېډېرېسېڅېر اړسې 11:00 اړسې
دېرېسېڅېر اړسې زېځو اړسې څرېځو (سېسېسېڅېر اړسې،
سېسېسېڅېر اړسې) اړسې وېسټرېډېرېسېڅېر اړسې سېسېسېڅېر اړسې
اړسېڅو.

سېسېسېڅېر اړسې: (IUL)23-AP/1/2011/242

اړسېڅو

دېرېسېڅېر اړسې څرېځو سېسېسېڅېر اړسې
سېسېسېڅېر اړسې سېسېسېڅېر اړسې سېسېسېڅېر اړسې
دېرېسېڅېر اړسې سېسېسېڅېر اړسې (IUL) 23-AP/1/2011/82
(31 ډېرېسېڅېر اړسې) اړسېڅو اړسېڅو اړسېڅو اړسېڅو
سېسېسېڅېر اړسې سېسېسېڅېر اړسې سېسېسېڅېر اړسې
سېسېسېڅېر اړسې سېسېسېڅېر اړسې سېسېسېڅېر اړسې
دېرېسېڅېر اړسې څرېځو سېسېسېڅېر اړسې اړسېڅو
سېسېسېڅېر اړسې سېسېسېڅېر اړسې سېسېسېڅېر اړسې

اړسېڅو سېسېسېڅېر اړسېڅو
سېسېسېڅېر اړسېڅو سېسېسېڅېر اړسېڅو
سېسېسېڅېر اړسېڅو سېسېسېڅېر اړسېڅو
سېسېسېڅېر اړسېڅو سېسېسېڅېر اړسېڅو

20 سېسېسېڅېر اړسېڅو 1432
18 سېپټېمېر 2011

دېرېسېڅېر اړسې څرېځو سېسېسېڅېر اړسېڅو
څو، جېرېرېسېڅېر اړسېڅو

3. وېسټرېډېرېسېڅېر اړسېڅو سېسېسېڅېر اړسېڅو 15 سېپټېمېر
2011 اړسې 27 سېپټېمېر 2011 اړسې، سېسېسېڅېر اړسېڅو
اړسېڅو 08:30 اړسې 15:30 اړسې دېرېسېڅېر اړسېڅو
اړسېڅو. وېسټرېډېرېسېڅېر اړسېڅو 500/- (سېسېسېڅېر اړسېڅو)
سېسېسېڅېر اړسېڅو. سېسېسېڅېر اړسېڅو، وېسټرېډېرېسېڅېر اړسېڅو
سېسېسېڅېر اړسېڅو دېرېسېڅېر اړسېڅو سېسېسېڅېر اړسېڅو
سېسېسېڅېر اړسېڅو سېسېسېڅېر اړسېڅو سېسېسېڅېر اړسېڅو.

سېسېسېڅېر اړسېڅو: (IUL)13-K/13/2011/206

سېسېسېڅېر اړسېڅو: TEB/2011/185

وېسټرېډېرېسېڅېر اړسېڅو

4. دېرېسېڅېر اړسېڅو سېسېسېڅېر اړسېڅو
27 سېپټېمېر 2011 وېسټرېډېرېسېڅېر اړسېڅو 12:00 اړسې،
دېرېسېڅېر اړسېڅو سېسېسېڅېر اړسېڅو سېسېسېڅېر اړسېڅو
څرېځو اړسېڅو. وېسټرېډېرېسېڅېر اړسېڅو 11 سېپټېمېر 2011 وېسټرېډېرېسېڅېر اړسېڅو
اړسېڅو 11:00 اړسې دېرېسېڅېر اړسېڅو سېسېسېڅېر اړسېڅو
اړسېڅو سېسېسېڅېر اړسېڅو سېسېسېڅېر اړسېڅو. وېسټرېډېرېسېڅېر اړسېڅو
سېسېسېڅېر اړسېڅو سېسېسېڅېر اړسېڅو سېسېسېڅېر اړسېڅو
سېسېسېڅېر اړسېڅو سېسېسېڅېر اړسېڅو سېسېسېڅېر اړسېڅو
سېسېسېڅېر اړسېڅو سېسېسېڅېر اړسېڅو سېسېسېڅېر اړسېڅو
سېسېسېڅېر اړسېڅو سېسېسېڅېر اړسېڅو سېسېسېڅېر اړسېڅو

1. دېرېسېڅېر اړسېڅو اړسېڅو اړسېڅو اړسېڅو
سېسېسېڅېر اړسېڅو سېسېسېڅېر اړسېڅو سېسېسېڅېر اړسېڅو
دېرېسېڅېر اړسېڅو سېسېسېڅېر اړسېڅو سېسېسېڅېر اړسېڅو
سېسېسېڅېر اړسېڅو سېسېسېڅېر اړسېڅو سېسېسېڅېر اړسېڅو
سېسېسېڅېر اړسېڅو سېسېسېڅېر اړسېڅو سېسېسېڅېر اړسېڅو
سېسېسېڅېر اړسېڅو سېسېسېڅېر اړسېڅو سېسېسېڅېر اړسېڅو
سېسېسېڅېر اړسېڅو سېسېسېڅېر اړسېڅو سېسېسېڅېر اړسېڅو
سېسېسېڅېر اړسېڅو سېسېسېڅېر اړسېڅو سېسېسېڅېر اړسېڅو
سېسېسېڅېر اړسېڅو سېسېسېڅېر اړسېڅو سېسېسېڅېر اړسېڅو
سېسېسېڅېر اړسېڅو سېسېسېڅېر اړسېڅو سېسېسېڅېر اړسېڅو

13 سېپټېمېر 2011

Ministry of Housing and Environment

Ref No: (IUL)138/138/2011/75

Technical assistance to support, establish and develop the water and sanitation GIS.

INVITATION FOR PROPOSALS

Ministry of Housing and Environment (MHE) with assistance from UNICEF intends procuring the services of an Individual Consultant for technical assistance to support, establish and develop the water and sanitation GIS.

The main objective of this consultancy is to assist the Water and Sanitation Department, Ministry of Housing and Environment to develop the sector Geographic Information Systems (GIS) database.

The Ministry of Housing and Environment invites all interested eligible parties to submit their expressions of interest. Interested candidates must provide their proposals in accordance with the Terms of Reference (ToR) and information provided by MHE. (a) CV including information that demonstrates that they are qualified to perform the services (description of similar assignments, experience in similar conditions, availability of appropriate skills, etc.) (b) Financial proposal consisting fee for services (inclusive of professional fees personal incidental costs, etc.).

Interested eligible candidates may obtain the Terms of Reference (ToR) from the Ministry of Housing and Environment website http://www.mhe.gov.mv/ or from the Ministry.

The expression of interest must be submitted to the address by 1400 hrs on or before 02nd October 2011.

Envelope to be sent by post should be marked as confidential and "Technical assistance to support, establish and develop the water and sanitation GIS" be clearly written on top of it.

Permanent Secretary
Water and Sanitation Department
Ministry of Housing & Environment
Maafannu, Ameen Magu,
Male', Republic of Maldives

ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް ގައި ބަޔާންކުރި ގޮތުގައި 138/138/2011/75 (IUL) ނަންބަރުގެ ދަށުން...

(IUL)138/138/2011/75 ނަންބަރުގެ ދަށުން...

ފޮޓޯ ޖެނެރޭޓް ކުރުމަށް ފަޔަދުކުރާ ޕްރޮޖެކްޓް ގަޑީގަންނަވާ ފަރާތްތަކަށް ފަޔަދުކުރާ ޕްރޮޖެކްޓް ގަޑީގަންނަވާ ފަރާތްތަކަށް...

ޖެނެރޭޓް ކުރުމަށް ފަޔަދުކުރާ ޕްރޮޖެކްޓް ގަޑީގަންނަވާ ފަރާތްތަކަށް ފަޔަދުކުރާ ޕްރޮޖެކްޓް ގަޑީގަންނަވާ ފަރާތްތަކަށް...

މި ޕްރޮޖެކްޓް ގަޑީގަންނަވާ ފަރާތްތަކަށް ފަޔަދުކުރާ ޕްރޮޖެކްޓް ގަޑީގަންނަވާ ފަރާތްތަކަށް ފަޔަދުކުރާ ޕްރޮޖެކްޓް ގަޑީގަންނަވާ ފަރާތްތަކަށް...

މި ޕްރޮޖެކްޓް ގަޑީގަންނަވާ ފަރާތްތަކަށް ފަޔަދުކުރާ ޕްރޮޖެކްޓް ގަޑީގަންނަވާ ފަރާތްތަކަށް ފަޔަދުކުރާ ޕްރޮޖެކްޓް ގަޑީގަންނަވާ ފަރާތްތަކަށް...

- 1. ޕްރޮޖެކްޓް ގަޑީގަންނަވާ ފަރާތްތަކަށް ފަޔަދުކުރާ ޕްރޮޖެކްޓް ގަޑީގަންނަވާ ފަރާތްތަކަށް...
2. ޕްރޮޖެކްޓް ގަޑީގަންނަވާ ފަރާތްތަކަށް ފަޔަދުކުރާ ޕްރޮޖެކްޓް ގަޑީގަންނަވާ ފަރާތްތަކަށް...

މި ޕްރޮޖެކްޓް ގަޑީގަންނަވާ ފަރާތްތަކަށް ފަޔަދުކުރާ ޕްރޮޖެކްޓް ގަޑީގަންނަވާ ފަރާތްތަކަށް ފަޔަދުކުރާ ޕްރޮޖެކްޓް ގަޑީގަންނަވާ ފަރާތްތަކަށް...

ފޮޓޯ ޖެނެރޭޓް ކުރުމަށް ފަޔަދުކުރާ ޕްރޮޖެކްޓް ގަޑީގަންނަވާ ފަރާތްތަކަށް ފަޔަދުކުރާ ޕްރޮޖެކްޓް ގަޑީގަންނަވާ ފަރާތްތަކަށް...

دغه ونه پرېکړه جرحه
دغه جرحه پرېکړه

سره شمېر: ADM-MPL/2011 /142

د اړخونو نومونه

د سرپرست په نوم نومول شوي

د لاسوند په دې اړه د سرپرست د لاسوند په نوم نومول شوي په دې نومونه پرېکړه جرحه،
د لاسوند په نوم نومول شوي په دې نومونه پرېکړه جرحه 25 نومبر 2011 و او د لاسوند په نوم نومول شوي په دې نومونه پرېکړه جرحه 11:00 اړه پرېکړه جرحه سره سره
3 ولسي جرگې ته د لاسوند په نوم نومول شوي په دې نومونه پرېکړه جرحه 02 نومبر 2011 و او د لاسوند په نوم نومول شوي په دې نومونه پرېکړه جرحه 11:00 اړه پرېکړه جرحه سره سره
د لاسوند په نوم نومول شوي په دې نومونه پرېکړه جرحه 3 ولسي جرگې ته د لاسوند په نوم نومول شوي په دې نومونه پرېکړه جرحه اړه پرېکړه جرحه.

د لاسوند په نوم نومول شوي په دې نومونه پرېکړه جرحه د لاسوند په نوم نومول شوي په دې نومونه پرېکړه جرحه اړه پرېکړه جرحه اړه پرېکړه جرحه
په دې نومونه پرېکړه جرحه.

21 نومبر 1432
19 نومبر 2011

دغه ونه پرېکړه جرحه
دغه جرحه پرېکړه

سره شمېر: ADM-MPL/2011 /143

د اړخونو نومونه

د سرپرست په نوم نومول شوي

د لاسوند په دې اړه د سرپرست د لاسوند په نوم نومول شوي په دې نومونه پرېکړه جرحه،
د لاسوند په نوم نومول شوي په دې نومونه پرېکړه جرحه 25 نومبر 2011 و او د لاسوند په نوم نومول شوي په دې نومونه پرېکړه جرحه 14:00 اړه پرېکړه جرحه سره سره
(سرپرست په دې نومونه پرېکړه جرحه) 3 ولسي جرگې ته د لاسوند په نوم نومول شوي په دې نومونه پرېکړه جرحه 06 نومبر 2011 و او د لاسوند په نوم نومول شوي په دې نومونه پرېکړه جرحه 14:00 اړه پرېکړه جرحه سره سره
د لاسوند په نوم نومول شوي په دې نومونه پرېکړه جرحه 3 ولسي جرگې ته د لاسوند په نوم نومول شوي په دې نومونه پرېکړه جرحه اړه پرېکړه جرحه.

د لاسوند په نوم نومول شوي په دې نومونه پرېکړه جرحه د لاسوند په نوم نومول شوي په دې نومونه پرېکړه جرحه اړه پرېکړه جرحه اړه پرېکړه جرحه
په دې نومونه پرېکړه جرحه.

21 نومبر 1432
19 نومبر 2011

ԿՆՏՐՈՒԹՅԱՆ ԿՈՄԻՏԵ

Ընկերության Կոնտրոլի Կոմիտեի
Ծախքի Կրթական Կենտրոն

Տրամադրություն: (IUL)223/1/2011/46

Իրադարձություն

Իրադարձության Կարգադրություն

Կոնտրոլի Կոմիտեի (IUL)223/1/2011/46 իրադարձության Կարգադրության համաձայն և ընդունված Կրթական Կենտրոնի Կարգադրության համաձայն:

1. 2 խմբակային խմբակ
2. Կրթական Կենտրոնի (ԿԿԿ) խմբակ
3. Կրթական Կենտրոնի Կարգադրության 2008 թվականի
4. 1 օրվա խմբակ

Սակայն, Կրթական Կենտրոնի Կարգադրության համաձայն և Կոնտրոլի Կոմիտեի Կարգադրության համաձայն, Կրթական Կենտրոնի Կարգադրության համաձայն:

Կրթական Կենտրոնի Կարգադրություն	Կոնտրոլի Կոմիտեի Կարգադրություն
22 խմբակային խմբակ 2011 թվականի օգոստոսի 11:00 ԿԿԿ խմբակ / Կրթական Կենտրոնի Կարգադրության (ԿԿԿ) խմբակ / Կրթական Կենտրոնի Կարգադրության (ԿԿԿ)	20 խմբակային խմբակ 2011 թվականի օգոստոսի 11:00 ԿԿԿ խմբակ / Կրթական Կենտրոնի Կարգադրության (ԿԿԿ) խմբակ / Կրթական Կենտրոնի Կարգադրության (ԿԿԿ)

21 խմբակային խմբակ 1432

19 խմբակային խմբակ 2011

Կրթական Կենտրոնի Կարգադրության
Կրթական Կենտրոնի Կարգադրության

Տրամադրություն: 426-PD/IUL/2011/104

Իրադարձություն

Կրթական Կենտրոնի Կարգադրություն

Կրթական Կենտրոնի Կարգադրության համաձայն և Կոնտրոլի Կոմիտեի Կարգադրության համաձայն:

Կրթական Կենտրոնի Կարգադրության համաձայն և Կոնտրոլի Կոմիտեի Կարգադրության համաձայն:

Կրթական Կենտրոնի Կարգադրության համաձայն և Կոնտրոլի Կոմիտեի Կարգադրության համաձայն:

Կրթական Կենտրոնի Կարգադրության համաձայն և Կոնտրոլի Կոմիտեի Կարգադրության համաձայն:

Կրթական Կենտրոնի Կարգադրության համաձայն և Կոնտրոլի Կոմիտեի Կարգադրության համաձայն:

Կրթական Կենտրոնի Կարգադրության համաձայն և Կոնտրոլի Կոմիտեի Կարգադրության համաձայն:

20 խմբակային խմբակ 1432

18 խմբակային խմբակ 2011

Օգոստոսի 20-ի խորհրդակցություն

Ժամ: խորհրդակցություն

Տրամադրություն: MTDC/IUL/2011/1073

Մաս

Վարչապետի կաբինետի խորհուրդ

Շաբաթը խորհրդակցություն էր քննարկում Երևանի մարզի կադրերի վերաբերյալ տեղեկությունները:

Փոքր ժամեր ընդհատվում էին:

21 օգոստոսի 2011 թ.՝ Կենտրոնական կաբինետը 13:30-ին:

օգոստոսի 27-ին ընդհատվում էին խորհրդակցությունները:

2011 թ.՝ 10:00-ին օգոստոսի 10-ին:

Վարչապետի կաբինետի նախնական նիստերն անցան:

Վերջին օրը խորհրդակցություններ օգոստոսի 16-ին:

Կրկնական Վարչապետի կաբինետի նիստեր օգոստոսի 14-ին:

Կրկնական Վարչապետի կաբինետի նիստեր օգոստոսի 16-ին:

Օգոստոսի 14-ին և 16-ին Վարչապետի կաբինետի նիստեր օգոստոսի 14-ին:

16-ին և 14-ին օգոստոսի 2011 թ.

Օգոստոսի 20-ի խորհրդակցություն

Ժամ: խորհրդակցություն

Տրամադրություն: IUL) 213-MP/1/2011/1074

Մաս

Վարչապետի կաբինետի խորհուրդ

Շաբաթը խորհրդակցություն էր քննարկում Երևանի մարզի կադրերի վերաբերյալ տեղեկությունները:

Փոքր ժամեր ընդհատվում էին:

21 օգոստոսի 2011 թ.՝ Կենտրոնական կաբինետը 2:00-ին:

օգոստոսի 27-ին ընդհատվում էին խորհրդակցությունները:

2011 թ.՝ 11:00-ին օգոստոսի 11-ին:

Վարչապետի կաբինետի նախնական նիստերն անցան:

Վերջին օրը խորհրդակցություններ օգոստոսի 16-ին:

Կրկնական Վարչապետի կաբինետի նիստեր օգոստոսի 14-ին:

Կրկնական Վարչապետի կաբինետի նիստեր օգոստոսի 16-ին:

Օգոստոսի 14-ին և 16-ին Վարչապետի կաբինետի նիստեր օգոստոսի 14-ին:

16-ին և 14-ին օգոստոսի 2011 թ.

14-ին և 16-ին օգոստոսի 2011 թ.

Օգոստոսի 20-ի խորհրդակցություն և քննարկում էին Երևանի մարզի կադրերի վերաբերյալ տեղեկությունները:

Ժամ: խորհրդակցություն

Տրամադրություն: MTDC/IUL/2011/CA-122

Մաս

Վարչապետի կաբինետի խորհուրդ

Շաբաթը խորհրդակցություն էր քննարկում Երևանի մարզի կադրերի վերաբերյալ տեղեկությունները:

Փոքր ժամեր ընդհատվում էին:

25 օգոստոսի 2011 թ.՝ Կենտրոնական կաբինետը 3:30-ին:

օգոստոսի 30-ին ընդհատվում էին խորհրդակցությունները:

2011 թ.՝ 10:30-ին և 3:30-ին օգոստոսի 30-ին:

Վարչապետի կաբինետի նախնական նիստերն անցան:

Վերջին օրը խորհրդակցություններ օգոստոսի 14-ին:

15-ին և 16-ին օգոստոսի 2011 թ.

දින දසයක් පමණක් වුවද
දින පහක් පමණක්

සංඛ්‍යා: APD-MPL/2011/117

ආරාධනා

දින දසයක් පමණක් වුවද
දින පහක් පමණක්

දින දසයක් පමණක් වුවද
දින පහක් පමණක්

1. මරණයට පත්වූ පුද්ගලයන්ගේ පවත්වාගැනීම, පවත්වාගැනීම.
2. මරණයට පත්වූ පුද්ගලයන්ගේ පවත්වාගැනීම, පවත්වාගැනීම.
3. දින දසයක් පමණක් වුවද
දින පහක් පමණක්
4. දින දසයක් පමණක් වුවද
දින පහක් පමණක්

දින දසයක් පමණක් වුවද
දින පහක් පමණක්

දින දසයක්

දින 500/- - 1000/- පමණක් (දින දසයක් පමණක්)

දින දසයක් පමණක් වුවද
දින පහක් පමණක්

දින දසයක් පමණක් වුවද
දින පහක් පමණක්

21 කොටස් 1432
19 කොටස් 2011

දින දසයක් පමණක් වුවද
දින පහක් පමණක්

සංඛ්‍යා: APD-MPL/2011/118

ආරාධනා

දින දසයක් පමණක් වුවද
දින පහක් පමණක්

දින දසයක් පමණක් වුවද
දින පහක් පමණක්

1. මරණයට පත්වූ පුද්ගලයන්ගේ පවත්වාගැනීම, පවත්වාගැනීම.
2. මරණයට පත්වූ පුද්ගලයන්ගේ පවත්වාගැනීම, පවත්වාගැනීම.
3. දින දසයක් පමණක් වුවද
දින පහක් පමණක්
4. දින දසයක් පමණක් වුවද
දින පහක් පමණක්

දින දසයක් පමණක් වුවද
දින පහක් පමණක්

දින දසයක්

දින 500/- - 1000/- පමණක් (දින දසයක් පමණක්)

දින දසයක් පමණක් වුවද
දින පහක් පමණක්

දින දසයක් පමණක් වුවද
දින පහක් පමණක්

21 කොටස් 1432
19 කොටස් 2011

سټوډنټ: (A)AC-2011/153

ارڤوڤا

د ټولگه ټولگه د ټولگه ټولگه د ټولگه ټولگه

د ټولگه ټولگه: ټولگه ټولگه (ټولگه ټولگه 2)

ټولگه ټولگه: 1 (ټولگه ټولگه)

ټولگه ټولگه: ټولگه ټولگه ټولگه ټولگه ټولگه ټولگه

ټولگه ټولگه: 6295.00 ټولگه ټولگه

ټولگه ټولگه: 2000.00 ټولگه ټولگه

ټولگه ټولگه: 45% ټولگه ټولگه

د ټولگه ټولگه د ټولگه ټولگه د ټولگه ټولگه د ټولگه ټولگه

ټولگه ټولگه ټولگه ټولگه ټولگه

1- د ټولگه ټولگه د ټولگه ټولگه

i- ټولگه ټولگه د ټولگه ټولگه د ټولگه ټولگه د ټولگه ټولگه 8 ټولگه ټولگه

ټولگه ټولگه ټولگه ټولگه ټولگه

ii- د ټولگه ټولگه د ټولگه ټولگه د ټولگه ټولگه د ټولگه ټولگه 5 ټولگه ټولگه

ټولگه ټولگه د ټولگه ټولگه د ټولگه ټولگه د ټولگه ټولگه 1 ټولگه ټولگه

ټولگه ټولگه

iii- ټولگه ټولگه 4 ټولگه ټولگه د ټولگه ټولگه د ټولگه ټولگه 4 ټولگه ټولگه

د ټولگه ټولگه د ټولگه ټولگه د ټولگه ټولگه 2 ټولگه ټولگه

iv- ټولگه ټولگه 2 ټولگه ټولگه د ټولگه ټولگه د ټولگه ټولگه 3 ټولگه ټولگه

ټولگه ټولگه

د ټولگه ټولگه: ټولگه ټولگه ټولگه ټولگه (ټولگه ټولگه 3)

ټولگه ټولگه: 1 (ټولگه ټولگه)

ټولگه ټولگه: ټولگه ټولگه ټولگه ټولگه ټولگه ټولگه

ټولگه ټولگه: 4465.00 ټولگه ټولگه

ټولگه ټولگه: 1500.00 ټولگه ټولگه

ټولگه ټولگه: 45% ټولگه ټولگه

د ټولگه ټولگه د ټولگه ټولگه د ټولگه ټولگه

ټولگه ټولگه ټولگه ټولگه ټولگه

1- ټولگه ټولگه ټولگه ټولگه ټولگه ټولگه ټولگه ټولگه ټولگه

ټولگه ټولگه ټولگه ټولگه ټولگه ټولگه ټولگه

2- ټولگه ټولگه ټولگه ټولگه ټولگه ټولگه ټولگه ټولگه ټولگه

ټولگه ټولگه د ټولگه ټولگه د ټولگه ټولگه د ټولگه ټولگه 3 ټولگه ټولگه

ټولگه ټولگه ټولگه ټولگه ټولگه

מס' H-178/IL/2011/14

דבר

הנהלת המוסד, מייצגת את המוסד ואת כלל המורים.

<p>ד"ר: ארבעה עשר (14) יום</p>	
<p>מכתב מס' 107/14 ת"ת, מכתב מס' 107/14 ת"ת, מכתב מס' 107/14 ת"ת</p>	<p>מכתב מס' 107/14 ת"ת</p>
<p>14 יום</p>	<p>מכתב מס' 107/14 ת"ת</p>
<p>ארבעה עשר (14) יום</p>	<p>מכתב מס' 107/14 ת"ת</p>
<p>01</p>	<p>מכתב מס' 107/14 ת"ת</p>
<p>7,035.00 ש"ח</p>	<p>מכתב מס' 107/14 ת"ת</p>
<p>2,000.00 ש"ח (שני אלפים). המורה יזכה גם בסכום נוסף של 5,035.00 ש"ח בסוף השנה וסכום נוסף של 7,035.00 ש"ח בסוף השנה.</p>	<p>מכתב מס' 107/14 ת"ת</p>
<p>ארבעה עשר (14) יום</p>	<p>מכתב מס' 107/14 ת"ת</p>
<p>ארבעה עשר (14) יום</p>	<p>מכתב מס' 107/14 ת"ת</p>
<p>1. ד"ר וסכום נוסף של 7,035.00 ש"ח בסוף השנה, וד"ר של 14 יום בסוף השנה וסכום נוסף של 5,035.00 ש"ח בסוף השנה וסכום נוסף של 7,035.00 ש"ח בסוף השנה. 2. ד"ר וסכום נוסף של 7,035.00 ש"ח בסוף השנה, וד"ר של 14 יום בסוף השנה וסכום נוסף של 5,035.00 ש"ח בסוף השנה וסכום נוסף של 7,035.00 ש"ח בסוף השנה. 3. ד"ר וסכום נוסף של 7,035.00 ש"ח בסוף השנה, וד"ר של 14 יום בסוף השנה וסכום נוסף של 5,035.00 ש"ח בסוף השנה וסכום נוסף של 7,035.00 ש"ח בסוף השנה. 4. ד"ר וסכום נוסף של 7,035.00 ש"ח בסוף השנה, וד"ר של 14 יום בסוף השנה וסכום נוסף של 5,035.00 ש"ח בסוף השנה וסכום נוסף של 7,035.00 ש"ח בסוף השנה.</p>	<p>מכתב מס' 107/14 ת"ת</p>

		-	<p>چھکیری سکرووے آئیسہم 3 ۽ سکھجی رڌوڌڻا، سڌو رڌوڌڻا ٿرڻي ٿرڻي آڻي ٿرڻي ٿرڻي ٿرڻي ٿرڻي ٿرڻي ٿرڻي ٿرڻي ٿرڻي، ٿرڻي ٿرڻي ٿرڻي ٿرڻي ٿرڻي 2 ٿرڻي ٿرڻي ٿرڻي ٿرڻي.</p>		
2500/-	7035/-	-	<p>چھکيري سکرووے آئیسہم 4 ۽ سکھجی رڌوڌڻا، چھکيري سکرووے ٿرڻي ٿرڻي 2 ٿرڻي ٿرڻي ٿرڻي ٿرڻي ٿرڻي ٿرڻي.</p> <p>-</p> <p>چھکيري سکرووے آئیسہم 4 ۽ سکھجی رڌوڌڻا، سڌو رڌوڌڻا ٿرڻي ٿرڻي آڻي ٿرڻي ٿرڻي ٿرڻي ٿرڻي ٿرڻي ٿرڻي ٿرڻي ٿرڻي، ٿرڻي ٿرڻي ٿرڻي ٿرڻي ٿرڻي 2 ٿرڻي ٿرڻي ٿرڻي ٿرڻي.</p>	چھکيري سڪرووے آئیسہم 4	MS 3
2500/-	7875/-	-	<p>چھکيري سکرووے آئیسہم 5 ۽ سکھجی رڌوڌڻا، چھکيري سکرووے ٿرڻي ٿرڻي 2 ٿرڻي ٿرڻي ٿرڻي ٿرڻي ٿرڻي ٿرڻي.</p> <p>-</p> <p>چھکيري سکرووے آئیسہم 5 ۽ سکھجی رڌوڌڻا، سڌو رڌوڌڻا ٿرڻي ٿرڻي آڻي ٿرڻي ٿرڻي ٿرڻي ٿرڻي ٿرڻي ٿرڻي ٿرڻي ٿرڻي، ٿرڻي ٿرڻي ٿرڻي ٿرڻي ٿرڻي 2 ٿرڻي ٿرڻي ٿرڻي ٿرڻي.</p>	چھکيري سڪرووے آئیسہم 5	MS 4
2500/-	8835/-	-	<p>چھکيري سکرووے آئیسہم 6 ۽ سکھجی رڌوڌڻا، چھکيري سکرووے ٿرڻي ٿرڻي 2 ٿرڻي ٿرڻي ٿرڻي ٿرڻي ٿرڻي ٿرڻي.</p> <p>-</p> <p>چھکيري سکرووے آئیسہم 6 ۽ سکھجی رڌوڌڻا، سڌو رڌوڌڻا ٿرڻي ٿرڻي آڻي ٿرڻي ٿرڻي ٿرڻي ٿرڻي ٿرڻي ٿرڻي ٿرڻي ٿرڻي، ٿرڻي ٿرڻي ٿرڻي ٿرڻي ٿرڻي 2 ٿرڻي ٿرڻي ٿرڻي ٿرڻي.</p>	چھکيري سڪرووے آئیسہم 6	EX 1
2500/-	9890/-	-	<p>چھکيري سکرووے آئیسہم 7 ۽ سکھجی رڌوڌڻا، چھکيري سکرووے ٿرڻي ٿرڻي 2 ٿرڻي ٿرڻي ٿرڻي ٿرڻي ٿرڻي ٿرڻي.</p> <p>-</p> <p>چھکيري سکرووے آئیسہم 7 ۽ سکھجی رڌوڌڻا، سڌو رڌوڌڻا ٿرڻي ٿرڻي آڻي ٿرڻي ٿرڻي ٿرڻي ٿرڻي ٿرڻي ٿرڻي ٿرڻي ٿرڻي، ٿرڻي ٿرڻي ٿرڻي ٿرڻي ٿرڻي 2 ٿرڻي ٿرڻي ٿرڻي ٿرڻي.</p>	چھکيري سڪرووے آئیسہم 7	EX 2
2500/-	11065/-	-	<p>چھکيري سکرووے آئیسہم 8 ۽ سکھجی رڌوڌڻا، چھکيري سکرووے ٿرڻي ٿرڻي 2 ٿرڻي ٿرڻي ٿرڻي ٿرڻي ٿرڻي ٿرڻي.</p>	چھکيري سڪرووے آئیسہم 8	EX 3

<p>2500 م</p>	<p>9890 م</p>	<p>- جگہ پری سکروں سے اچھڑنے سے 7 ڈی سکریڈ رڈوں میں چھ مٹی جگہ پری ڈی ڈی اے ڈی ڈی سے 2 اریز ڈی ڈی کوچہ سے چھ ڈی ڈی.</p> <p>- جگہ پری سکروں سے اچھڑنے سے 7 ڈی سکریڈ رڈوں میں چھ مٹی جگہ پری ڈی ڈی اے ڈی ڈی سے 2 اریز ڈی ڈی کوچہ سے چھ ڈی ڈی.</p>	<p>EX2</p>	
<p>2500 م</p>	<p>11065 م</p>	<p>- جگہ پری سکروں سے اچھڑنے سے 8 ڈی سکریڈ رڈوں میں چھ مٹی جگہ پری ڈی ڈی اے ڈی ڈی سے 2 اریز ڈی ڈی کوچہ سے چھ ڈی ڈی.</p> <p>- جگہ پری سکروں سے اچھڑنے سے 8 ڈی سکریڈ رڈوں میں چھ مٹی جگہ پری ڈی ڈی اے ڈی ڈی سے 2 اریز ڈی ڈی کوچہ سے چھ ڈی ڈی.</p>	<p>EX3</p>	
<p>2500 م</p>	<p>12400 م</p>	<p>- جگہ پری سکروں سے اچھڑنے سے 9 ڈی سکریڈ رڈوں میں چھ مٹی جگہ پری ڈی ڈی اے ڈی ڈی سے 2 اریز ڈی ڈی کوچہ سے چھ ڈی ڈی.</p> <p>- جگہ پری سکروں سے اچھڑنے سے 9 ڈی سکریڈ رڈوں میں چھ مٹی جگہ پری ڈی ڈی اے ڈی ڈی سے 2 اریز ڈی ڈی کوچہ سے چھ ڈی ڈی.</p>	<p>EX4</p>	

<p>2500</p>	<p>13890</p>	<p>EX5</p> <p>10</p> <p>10</p> <p>2</p>	<p>EX5</p>	<p>EX5</p>
<p>2500</p>	<p>15560</p>	<p>EX6</p> <p>11</p> <p>11</p> <p>2</p>	<p>EX6</p>	<p>EX6</p>
<p>EX5</p> <p>EX6</p> <p>EX5</p> <p>EX6</p>				
<p>EX5</p> <p>EX6</p> <p>EX5</p> <p>EX6</p>				
<p>EX5</p> <p>EX6</p> <p>EX5</p> <p>EX6</p>				

සංවිධාන අංකය: 7-HRCE/I/2011/21	වැටුප් විස්තර
20 වන කොටස 1432	අංකය:
18 වන කොටස 2011	අංකය:

දැනට (අවසන් කොටස 2)

1

අදාළ ජාතික සේවා කොමසාරිස්වරයාගේ දුරකථන අංකය: 2222 2222

7000/- (රු. 7000) වැටුප්

1. මුළු වැටුප්පොදුවේ දක්වා ඇති 40% ක්
2. සේවයේ දක්වා ඇති මුළු වැටුප්පොදුවේ 150/- (සැහැල්ලු මාස) වැටුප්
3. වැටුප්පොදුවේ 1000/- (රු. 1000) වැටුප්
4. අදාළ ජාතික සේවා කොමසාරිස්වරයාගේ දුරකථන අංකය: 2222 2222

1. දැනට සේවයේ දක්වා ඇති මුළු වැටුප්පොදුවේ
2. දැනට සේවයේ දක්වා ඇති මුළු වැටුප්පොදුවේ
3. වැටුප්පොදුවේ

1. වැටුප්පොදුවේ
2. වැටුප්පොදුවේ
3. වැටුප්පොදුවේ
4. වැටුප්පොදුවේ
5. වැටුප්පොදුවේ

1. අදාළ ජාතික සේවා කොමසාරිස්වරයාගේ දුරකථන අංකය: 2222 2222

1. වැටුප්පොදුවේ (අවසන් කොටස 2) අදාළ ජාතික සේවා කොමසාරිස්වරයාගේ දුරකථන අංකය: 2222 2222
2. වැටුප්පොදුවේ
3. වැටුප්පොදුවේ

14. Develop the audit approach and strategy for the audits of local government bodies set up under the recently passed Decentralization Act of the Maldives;
15. Prepare and implement the strategy for the development of the Compliance Audit function of public sector entities and provide guidance on incorporating the findings of the Compliance Audits in the financial statements audit reports;
16. Review the methodology for the consolidated financial reporting in the public sector and provide technical guidance and recommendations to the Ministry of Finance and Treasury (MoFT) on improving the consolidation procedures to comply with IPSAS standards;
17. Review the accounting regulations framework of the public sector and suggest improvements to it;
18. Provide technical guidance and recommendations to MoFT on an accrual accounting reporting framework enabling the migration from IPSAS Cash Basis to accrual accounting;
19. Provide advice on implementation of IPSAS to the Accountable Agencies as and when required.
20. Develop a training course on the preparation of IPSAS compliant financial statements (Cash Basis and Accrual) targeted at financial and accounting professionals working in the public sector;
21. Provide technical and general advice to the Auditor General on public financial management, accounting, audit, and management related matters;
22. Carry out general management, supervision and operational activities as maybe required to effectively discharge the functions of the audit department.

Qualifications, Experience & Competencies

The applicant should possess the following;

- i. Member of Chartered Accountancy body (CA or CPA Status). Other accounting, management, economics and audit related qualifications would be and added advantage.
- ii. At least 10 years of experience as a senior partner, audit manager, or director of audit in an accounting and audit practice or a Supreme Audit Institution (SAI). Experience in the public financial management areas and government budgeting would be considered an added advantage.
- iii. Comprehensive knowledge of IPSAS standards and experience in auditing IPSAS Compliant Financial Statements.

- iv. Experienced in the working environment using audit management software is essential. Experience in data integration and analysis software would be an added advantage.
- v. Demonstrated experience in interpretation of International Accounting Standards and preparation of financial statements within an ERP environment.
- vi. Proven ability in developing timelines for project completion to include project deliverables, measurable benchmarks and communicate regularly the project status.
- vii. Demonstrated experience in conducting trainings related to accounting and auditing.
- viii. Proven ability to write in clear and concise manner and to communicate orally.
- ix. Ability to apply conceptual, analytical and evaluative skills in accounting operations.
- x. Ability to conduct independent research and analysis, identify issues, formulate options and make conclusions and recommendations.
- xi. Good command of written and spoken English.

Remuneration and Other Benefits

- i. Attractive Salary.
- ii. Accommodation will be provided.
- iii. Standard air fare will be provided to home country after one year of service.
- iv. 30 days of paid annual leave entitlement after 1 year of service.
- v. Reimbursement of initial standard air fare to Maldives.
- vi. Relocation allowance of USD 4,000.00 (Four Thousand US Dollars) as a once off payment.

Duration of Contract:

Initial contract of 2 years extendable to a further one year. The applicant should be able to start work at the latest by 1st November 2011.

Work Days & Off Days:

- Working hours - 0800hrs to 1600hrs (Sunday to Thursday)
- Off Days - Friday & Saturday

Application procedure:

- Qualified candidates are requested to send the applications via email to info@audit.gov.mv before 25th of September 2011.
- Application should contain a brief Cover Letter (in English), stating his/her interests and qualifications.
- A detailed Resume’.
- 3 work references.

**AUDITOR GENERAL'S OFFICE
TERMS OF REFERENCE FOR THE POST
OF FINANCIAL & COMPLIANCE AUDIT
DIRECTOR (PUBLI SECTOR)**

Introduction

The Auditor General's Office (AGO) of the Maldives seeks applicants for the post of Financial and Compliance Audit Director who would head the Financial and Compliance Audit Department (Public Sector). Reporting directly to the Auditor General (AG) and managing the audit department comprising around 7-8 audit managers and approximately 50-60 auditors, the Financial Audit Director is responsible for the portfolio of Public Sector Financial Statements Audits and Compliance Audits.

The Public Sector Accountable Government Agencies (AGAs) are required to submit to the Auditor General, financial statements prepared in accordance with International Public Sector Accounting Standards (IPSAS) within three months of end of the financial year. In addition, the Ministry of Finance and Treasury (MoFT) is required to submit the Consolidated Financial Statements of the State. The Auditor General is required to issue the audit reports on the Accountable Government Agencies and that of the State within two months of having received the respective financial statements.

The Public Sector is represented by Ministries, President's Office, President's Palace, Police, Parliament, Courts of Law, Public funds granted to political parties, Embassies and High Commissions, offices in atolls, schools, hospitals, statutory authorities, and all independent institutions formed under the constitution, including Civil Service Commission, Human Rights Commission, Police Integrity Commission etc. The Maldives is an archipelago consisting of 1200 islands with approximately 200 inhabited islands where sub entities of AGAs are dispersedly located.

About the Auditor General's Office

The AGO is an independent body of the state which reports to the Parliament. Copies of our reports are also sent to the President, the auditee and the media. Under the revised Constitution, the Auditor General is appointed for a fixed term of 7 years by the President of the Republic with the approval of the People's Majlis (Parliament). The powers and responsibilities of the Auditor General are stipulated in the Audit Act (4/2007).

Duties and Responsibilities of the Financial and Compliance Audit Director

1. Review the legal requirements of the Auditor General to issue the audit reports on Public Sector entities and prepare a strategy for the Financial and Compliance Audit Department (Public Sector) to achieve the

targets within the statutory deadlines;

2. Manage the Financial and Compliance Audit Department, direct and implement the strategic and operational plans to enable the Auditor General to issue the audit reports on the financial statements of Public Sector Accountable Agencies and the Consolidated Financial Statements of the State within the statutory requirements;
3. Prepare the Annual Report of the Auditor General to be submitted to the President, Parliament and publish the same;
4. Provide technical support and directions to the Audit Managers in preparing the Audit Plans and approving those plans;
5. Review the work of the audit managers and provide technical guidance in conducting the audits as per the approved audit plans;
6. Ensure that the AGO audit work are streamlined using the audit management software "TeamMate" including audit planning, scheduling, electronic work paper documentation, time sheet recording, exceptions reporting;
7. Carry out the final review of the Management Letter issues and Audit Reports for the AG to sign off the reports;
8. Review and revise the present financial audit methodology, practices and procedures in line with International Standards on Audit (ISAs) and INTOSAI standards;
9. Prepare standardized audit programs designed to provide specific audit procedures and tests to achieve the objectives of the financial statements audit;
10. Review the SAP based computerized Public Accounting System and identify audit risks and issues that need to be addressed;
11. Review the budgetary and financial management practices and suggest improvements to the Public Financial Management;
12. Conduct training sessions on Risk Based Audit methodology to AGO auditors and internal audit staff of client organizations;
13. Develop an efficient and effective Multi-location Audit approach for the Accountable Agencies as many sub entities are located around 200 islands;

(IFRSs) to AGO auditors and client organizations;

13. Review the legal, accounting and procurement regulations framework for SOEs and suggest improvements to them;
14. Provide accounting and audit advice to the Government and public sector entities of Maldives when required;
15. Provide technical and general advice to the Auditor General over accounting, audit, and management related matters;
16. Carry out general management, supervision and operational activities as maybe required to effectively discharge the functions of the audit department.

Qualifications, Experience & Competencies

The applicant should possess the following;

- i. Member of Chartered Accountancy body (CA or CPA Status). Other accounting, management, economics and audit related qualifications would be an added advantage.
- ii. At least 10 years of financial audit experience as a senior partner, audit manager, or director of audit in an accounting and audit practice or a Supreme Audit Institution (SAI).
- iii. Comprehensive knowledge of IFRSs and experience in auditing IFRSs compliant financial statements.
- iv. Experience in a working environment using audit management software is essential. Experience of other data integration and analysis software would be an added advantage.
- v. Demonstrated experience in interpretation of international accounting standards and preparation of financial statements within an ERP environment.
- vi. Proven ability in developing timelines for project completion to include project deliverables, measurable benchmarks and communicate regularly the project status.
- vii. Demonstrated experience in conducting trainings related to accounting and auditing.
- viii. Proven ability to write in clear and concise manner and communicate orally.
- ix. Ability to apply conceptual, analytical and evaluative skills in accounting operations.
- x. Ability to conduct independent research and analysis, identify issues, formulate options and make conclusions and recommendations.
- xi. Good command of written and spoken English.

Remuneration and Other Benefits

- i. Attractive Salary.
- ii. Accommodation will be provided.
- iii. Standard air fare will be provided to home country after one year of service.
- iv. 30 days of paid annual leave entitlement after 1 year of service.
- v. Reimbursement of initial air fare to Maldives
- vi. Relocation allowance of USD 4,000.00 (Four Thousand US Dollars) as a once off payment.

Duration of Contract:

Initial contract of 2 years extendable to a further one year. The applicant should be able to start work at the latest by 1st November 2011.

Work Days & Off Days:

- Working hours - 0800hrs to 1600hrs (Sunday to Thursday)
- Off Days - Friday & Saturday

Application procedure:

- Qualified candidates are requested to send the applications via email to info@audit.gov.mv before 25th of September 2011.
- Application should contain a brief Cover Letter (in English), stating his/her interests and qualifications.
- A detailed Resume?
- 3 work references.

AUDITOR GENERAL'S OFFICE

TERMS OF REFERENCE FOR THE POST OF DIRECTOR OF STATE OWNED ENTERPRISES (SOE) AUDIT

Introduction

The Auditor General's Office (AGO) of the Maldives seeks applicants for the post of Director of State Owned Enterprises (SOEs) Audit who would head the SOE Audit Department. Reporting directly to the Auditor General (AG) and managing the audit department comprising around 3-5 audit managers and approximately 10 auditors, the SOEs Audit Director is responsible for the portfolio consisting of around 60 companies which includes 100% State Owned Enterprises and Public Companies where the Government has a shareholding. It is planned that AGO would initially contract out most of the large SOEs audits to the International audit firms based in Male' and conduct part of the audits in-house. As such the Director of this Department would spend much of his time and expertise on the contract management, quality assurance and review of the assignments being contracted out.

About the Auditor General's Office

The AGO is an independent body of the state which reports to the Parliament. Copies of our reports are also sent to the President, the audit and media. Under the revised Constitution, the Auditor General is appointed for a fixed term of 7 years by the President of the Republic with the approval of the People's Majlis (Parliament). The powers and responsibilities of the Auditor General are stipulated in the Audit Act (4/2007).

Duties and Responsibilities of the Financial and Compliance Audit Director

1. Review the legal requirements of the Auditor General to issue the audit reports on the State Owned Enterprises and prepare a strategy for the SOEs Audit Department to achieve the targets within statutory deadlines;
2. Manage the SOE Audit Department, direct and implement the strategic and operational plans to enable the Auditor General to issue the audit reports on the SOEs within the statutory requirements;
3. Prepare the contract management framework and documentation for the contracted out audits to ensure that the audits are conducted efficiently, effectively and quality of the audits are maintained as per standards set by the AGO;
4. Prepare the part of Annual Report of the Auditor General dealing with issues related to SOEs to be submitted to the President, Parliament and public.
5. Ensure that the AGO audit work are streamlined using the audit management software "TeamMate" including audit planning, scheduling, electronic work paper documentation, time sheet recording, exceptions reporting;
6. Provide technical support and directions to the Audit Managers in preparing the Audit Plans and approving those plans;
7. Review the work of the contracted out audits, the work of audit managers and provide technical guidance in conducting the audits as per the approved audit plans and standards;
8. Carry out the final review of the issues raised in the Management Letter and in the Audit Reports for the AG to sign off the reports;
9. Review and revise the present financial audit methodology, practices and procedures;
10. Prepare standardized audit programs designed to provide specific audit procedures and tests to achieve the objectives of the financial statements audit;
11. Review of the accounting systems at SOEs and identify audit risks and issues that need to be addressed;
12. Conduct training sessions on Risk Based Audit methodology and International Financial Reporting Standards

ආදායම් හා ව්‍යවස්ථාපන දෙපාර්තමේන්තුව
ලංකා, කොළඹ 03

<p>7-HRCE/I/2011/27 නියෝජ්‍ය ප්‍රධාන වැටුප්</p>	<p>විෂය නම වැටුප් නියෝජ්‍ය ප්‍රධාන වැටුප්</p>
<p>20 වැනි සැසියම 18 වැනි ඔක්තෝබර් 2011</p>	<p></p>
<p>1 වැනි වාර්ෂික වාර්ෂික වාර්ෂික වැටුප්</p>	<p>12</p>
<p>4000/- (රුපියල් හය) වැටුප්</p>	<p>වැටුප්</p>
<ol style="list-style-type: none"> 1 වැනි වාර්ෂික වැටුප් පිළිබඳව වැටුප් 40% 2 වැනි වාර්ෂික වැටුප්: ඊළඟ මාසවල මාස 150/- (සැලකිය යුතු වැටුප්) වැටුප් 3 වැනි වාර්ෂික වැටුප් 500/- (වැටුප්) වැටුප් 4 වැනි වාර්ෂික වැටුප් 1500/- (වැටුප්) වැටුප් 5 වැනි වාර්ෂික වැටුප් වැටුප් වැටුප් වැටුප් වැටුප් වැටුප් 	<p>වැටුප්</p>
<ol style="list-style-type: none"> 1 වැනි වාර්ෂික වැටුප් වැටුප් වැටුප් වැටුප් වැටුප් 2 වැනි වාර්ෂික වැටුප් වැටුප් වැටුප් වැටුප් වැටුප් 3 වැනි වාර්ෂික වැටුප් වැටුප් වැටුප් වැටුප් වැටුප් 4 වැනි වාර්ෂික වැටුප් වැටුප් වැටුප් වැටුප් වැටුප් 	<p>වැටුප්</p>
<ol style="list-style-type: none"> 1 වැනි වාර්ෂික වැටුප් වැටුප් වැටුප් වැටුප් වැටුප් 2 වැනි වාර්ෂික වැටුප් වැටුප් වැටුප් වැටුප් වැටුප් 	<p>වැටුප්</p>
<ol style="list-style-type: none"> 1 වැනි වාර්ෂික වැටුප් වැටුප් වැටුප් වැටුප් වැටුප් 2 වැනි වාර්ෂික වැටුප් වැටුප් වැටුප් වැටුප් වැටුප් 3 වැනි වාර්ෂික වැටුප් වැටුප් වැටුප් වැටුප් වැටුප් 	<p>වැටුප්</p>
<ol style="list-style-type: none"> 1 වැනි වාර්ෂික වැටුප් වැටුප් වැටුප් වැටුප් වැටුප් 2 වැනි වාර්ෂික වැටුප් වැටුප් වැටුප් වැටුප් වැටුප් 3 වැනි වාර්ෂික වැටුප් වැටුප් වැටුප් වැටුප් වැටුප් 4 වැනි වාර්ෂික වැටුප් වැටුප් වැටුප් වැටුප් වැටුප් 	<p>වැටුප්</p>

- Ընտրված անդամները պետք է հայտարարեն իրենց մասնակցությունը 2011 թվականի ապրիլի 22-ին (հինգշաբթի) 15:00 ժամին (տեղեկությունները կտրամադրվեն)։
- Անդամները կարող են ձևափոխվել www.mhrys.gov.mv կայքի վրա։

Ներդրված են։

- Ընտրված անդամները պետք է հայտարարեն իրենց մասնակցությունը 2011 թվականի ապրիլի 22-ին (հինգշաբթի) 15:00 ժամին (տեղեկությունները կտրամադրվեն)։
- Անդամները կարող են ձևափոխվել www.mhrys.gov.mv կայքի վրա։

Տեղեկություններ: 2011 թվականի (հինգշաբթի) 15:00 ժամին և հետագայում ընտրված անդամները (տեղեկություններ / 3-րդ կարգի) և 2-րդ կարգի ընտրված անդամները (տեղեկություններ / 3-րդ կարգի) պետք է հայտարարեն իրենց մասնակցությունը 2011 թվականի ապրիլի 22-ին (հինգշաբթի) 15:00 ժամին (տեղեկությունները կտրամադրվեն)։

Ներդրված են: 2011 թվականի (հինգշաբթի) 15:00 ժամին և հետագայում ընտրված անդամները (տեղեկություններ / 3-րդ կարգի) և 2-րդ կարգի ընտրված անդամները (տեղեկություններ / 3-րդ կարգի) պետք է հայտարարեն իրենց մասնակցությունը 2011 թվականի ապրիլի 22-ին (հինգշաբթի) 15:00 ժամին (տեղեկությունները կտրամադրվեն)։

Տեղեկություններ ընտրված անդամների մասին:

Տեղեկություններ: 25 հունիսի 2011 թվականին

Տեղեկություններ: (IUL)141-S/141/2011/96

Տարի	Արժեքներ, խնայող	Տարի
2012/2011	1 խնայող, խնայող	2012/2011

<p>سکیمیں:</p>	<p>مکمل کورس کی شرح</p> <ul style="list-style-type: none"> ■ پی. ایچ. ای. کے کورسز / ایم. بی. ای. کے کورسز 5 ڈگریوں پر 'ای' ایسٹ ٹیریٹری کے کورسز کے ساتھ ■ پی. ایچ. ای. کے کورسز کے ساتھ، ایچ. ای. کے کورسز، ایس. ایچ. ای. کے کورسز کے ساتھ ■ پی. ایچ. ای. کے کورسز / ایم. بی. ای. کے کورسز 5 ڈگریوں پر کورسز کے ساتھ، ایس. ایچ. ای. کے کورسز کے ساتھ ■ پی. ایچ. ای. کے کورسز کے ساتھ، ایچ. ای. کے کورسز کے ساتھ، ایس. ایچ. ای. کے کورسز کے ساتھ <p>ٹیسٹوں کے نتائج کے ساتھ: IELTS 550 اور TOEFL 6.0 اور ایسٹ ٹیریٹری کے کورسز کے ساتھ</p> <p>22 ستمبر 2011 کو 25 ڈگریوں پر ایسٹ ٹیریٹری کے کورسز کے ساتھ</p>
<p>ایسٹ ٹیریٹری کے کورسز:</p>	<ul style="list-style-type: none"> ■ ڈگریوں کے ساتھ، ایچ. ای. کے کورسز کے ساتھ، ایس. ایچ. ای. کے کورسز کے ساتھ ■ ایچ. ای. کے کورسز کے ساتھ، ایس. ایچ. ای. کے کورسز کے ساتھ <p>www.mhrys.gov.mv ایسٹ ٹیریٹری کے کورسز کے ساتھ</p>
<p>ڈگریوں کے ساتھ:</p>	<ul style="list-style-type: none"> ■ ڈگریوں کے ساتھ، ایچ. ای. کے کورسز کے ساتھ، ایس. ایچ. ای. کے کورسز کے ساتھ ■ ڈگریوں کے ساتھ، ایچ. ای. کے کورسز کے ساتھ، ایس. ایچ. ای. کے کورسز کے ساتھ
<p>22 ستمبر 2011 (پہلے روز) 15:00 ڈگریوں کے ساتھ</p>	<p>26 ستمبر 2011 (دو) ڈگریوں کے ساتھ، ایچ. ای. کے کورسز کے ساتھ، ایس. ایچ. ای. کے کورسز کے ساتھ</p>
<p>8:30 ڈگریوں کے ساتھ، ایچ. ای. کے کورسز کے ساتھ، ایس. ایچ. ای. کے کورسز کے ساتھ</p>	<p>3347491 ڈگریوں کے ساتھ، ایچ. ای. کے کورسز کے ساتھ، ایس. ایچ. ای. کے کورسز کے ساتھ</p>

Ծրարությունը համարվում է արժանացրած
 Ծախսերի արժանացում

Տրամադրում: (IUL)142-A4/1/2011/65

Արժանացում

Արժանացումը համարվում է 2011

Ծախսերի արժանացումը համարվում է «արժանացում»
 և չի հանդիսանում արժանացում «արժանացումը համարվում է»
 և արժանացումը համարվում է չի հանդիսանում արժանացումը համարվում է

համարվում է արժանացումը: Ծախսերը

համարվում է: 30

արժանացումը համարվում է: 10 հունիսի 2011 թվականի 24 հունիսի 2011 թվականի

համարվում է: 29 հունիսի 2011 թվականի 16:00 և
 համարվում է

համարվում է: Ծախսերի արժանացումը համարվում է արժանացումը համարվում է
 արժանացումը համարվում է արժանացումը համարվում է արժանացումը համարվում է
 համարվում է: Ծրարությունը համարվում է արժանացրած

համարվում է: Ծրարությունը համարվում է արժանացրած
 Ծախսերի արժանացում

արժանացումը համարվում է արժանացումը համարվում է արժանացումը համարվում է
 արժանացումը համարվում է արժանացումը համարվում է արժանացումը համարվում է
 արժանացումը համարվում է արժանացումը համարվում է արժանացումը համարվում է
 արժանացումը համարվում է արժանացումը համարվում է արժանացումը համարվում է

արժանացումը համարվում է արժանացումը համարվում է արժանացումը համարվում է
 արժանացումը համարվում է արժանացումը համարվում է արժանացումը համարվում է
 արժանացումը համարվում է արժանացումը համարվում է արժանացումը համարվում է
 արժանացումը համարվում է արժանացումը համարվում է արժանացումը համարվում է

16 հունիսի 2011

14 հունիսի 2011

<p>Ծրարությունը համարվում է արժանացրած Ծախսերի արժանացում</p>		<p>Ծրարությունը համարվում է արժանացրած Ծախսերի արժանացում</p>	
<p>Տրամադրում: (IUL)141 - S/141/ 2011/94</p>		<p>28 հունիսի 2011</p>	
<p>Արժանացումը համարվում է արժանացումը համարվում է արժանացումը համարվում է</p>			
<p>արժանացումը համարվում է</p>	<p>արժանացումը համարվում է</p>	<p>արժանացումը համարվում է</p>	<p>արժանացումը համարվում է</p>
<p>01 հունիսի 2011</p>	<p>01 հունիսի 2011</p>	<p>01 հունիսի 2011</p>	<p>01 հունիսի 2011</p>
<p>համարվում է:</p> <ul style="list-style-type: none"> Ծախսերի արժանացումը համարվում է արժանացումը համարվում է արժանացումը համարվում է Ծախսերի արժանացումը համարվում է արժանացումը համարվում է արժանացումը համարվում է Ծախսերի արժանացումը համարվում է արժանացումը համարվում է արժանացումը համարվում է <p>www.mhrys.gov.mv</p>			

සමාජ සේවා දෙපාර්තමේන්තුව

දැනුවත් කිරීමක් ලෙසින්, අපගේ මෙහෙයුම් සම්බන්ධයෙන්
දැනුවත් කිරීමක් ලෙසින්

නැවතුණද: (IUL)141/141/2011/98

2011 මැයි 11 දින

2011/2012 වසරේ සමාජ සේවා දෙපාර්තමේන්තුවේ

නම	අනුමැතිය, ප්‍රවේශය	තොරතුරු
සමාජ සේවාව	සමාජ සේවාවේ 3 වන කොටස	සමාජ සේවාවේ ප්‍රවේශය සඳහා ලබාදෙන නැවතුණද ප්‍රවේශය

සේවාව:

- සමාජ සේවාවේ 05 වන කොටසේ 'බ' වර්ගයේ ප්‍රවේශය සඳහා ලබාදෙන නැවතුණද ප්‍රවේශය
- සමාජ සේවාවේ 02 වන කොටසේ 'බ' වර්ගයේ ප්‍රවේශය සඳහා ලබාදෙන නැවතුණද ප්‍රවේශය
- සමාජ සේවාවේ 1 වන කොටසේ ප්‍රවේශය සඳහා ලබාදෙන නැවතුණද ප්‍රවේශය (අනුමැතිය සඳහා)
- සමාජ සේවාවේ 05 වන කොටසේ 'බ' වර්ගයේ ප්‍රවේශය සඳහා ලබාදෙන නැවතුණද ප්‍රවේශය
- සමාජ සේවාවේ 525 වන කොටසේ 'බ' වර්ගයේ ප්‍රවේශය සඳහා ලබාදෙන නැවතුණද ප්‍රවේශය (IELTS 6.0 වර්ගයේ ප්‍රවේශය සඳහා)

විදේශීය සේවාව:

- සමාජ සේවාවේ 05 වන කොටසේ 'බ' වර්ගයේ ප්‍රවේශය සඳහා ලබාදෙන නැවතුණද ප්‍රවේශය (www.mhrys.gov.mv)
- සමාජ සේවාවේ 05 වන කොටසේ 'බ' වර්ගයේ ප්‍රවේශය සඳහා ලබාදෙන නැවතුණද ප්‍රවේශය
- සමාජ සේවාවේ 05 වන කොටසේ 'බ' වර්ගයේ ප්‍රවේශය සඳහා ලබාදෙන නැවතුණද ප්‍රවේශය
- සමාජ සේවාවේ 05 වන කොටසේ 'බ' වර්ගයේ ප්‍රවේශය සඳහා ලබාදෙන නැවතුණද ප්‍රවේශය (www.mohe.gov.lk)

සේවාවේ ප්‍රවේශය:

- සමාජ සේවාවේ 05 වන කොටසේ 'බ' වර්ගයේ ප්‍රවේශය සඳහා ලබාදෙන නැවතුණද ප්‍රවේශය
- සමාජ සේවාවේ 05 වන කොටසේ 'බ' වර්ගයේ ප්‍රවේශය සඳහා ලබාදෙන නැවතුණද ප්‍රවේශය
- සමාජ සේවාවේ 05 වන කොටසේ 'බ' වර්ගයේ ප්‍රවේශය සඳහා ලබාදෙන නැවතුණද ප්‍රවේශය
- සමාජ සේවාවේ 05 වන කොටසේ 'බ' වර්ගයේ ප්‍රවේශය සඳහා ලබාදෙන නැවතුණද ප්‍රවේශය

25 මැයි 2011 (අඟුණ) ප්‍රවේශය 12:00 ට පසුව දැනුවත් කිරීමක් ලෙසින් (ප්‍රවේශය) 3 වන කොටසේ ප්‍රවේශය සඳහා ලබාදෙන නැවතුණද ප්‍රවේශය

8:30 වර්ගයේ ප්‍රවේශය සඳහා ලබාදෙන නැවතුණද ප්‍රවේශය 15:00 වර්ගයේ ප්‍රවේශය සඳහා ලබාදෙන නැවතුණද ප්‍රවේශය 3 වන කොටසේ ප්‍රවේශය සඳහා ලබාදෙන නැවතුණද ප්‍රවේශය

(<http://www.mhrys.gov.mv>) වෙබ් අඩවියේ දැනුවත් කිරීමක් ලෙසින්, 3347408, 6885814 වර්ගයේ ප්‍රවේශය සඳහා ලබාදෙන නැවතුණද ප්‍රවේශය

עברית

מס' ת"פ 426-ת/2011/99

ת"פ 1432

מס' ת"פ 426-ת/2011/99

הערות

המשיב אינו מתנגד להחלטת המג"ב על פיקוח נפש על המשיב, בהתאם להחלטת המג"ב מס' 1432, ת"פ 426-ת/2011/99, מיום 15.11.2011.

מס' ת"פ	מס' ת"פ
1432	C2A1699 (B)

המשיב אינו מתנגד להחלטת המג"ב על פיקוח נפש על המשיב, בהתאם להחלטת המג"ב מס' 1432, ת"פ 426-ת/2011/99, מיום 15.11.2011.

17 מס' ת"פ 1432
15 מס' ת"פ 2011

עברית

מס' ת"פ 426-ת/2011/92

ת"פ 1432

מס' ת"פ 426-ת/2011/92

הערות

המשיב אינו מתנגד להחלטת המג"ב על פיקוח נפש על המשיב, בהתאם להחלטת המג"ב מס' 1432, ת"פ 426-ת/2011/92, מיום 08.11.2011.

מס' ת"פ	מס' ת"פ
1432	A0C7242 (A)

המשיב אינו מתנגד להחלטת המג"ב על פיקוח נפש על המשיב, בהתאם להחלטת המג"ב מס' 1432, ת"פ 426-ת/2011/92, מיום 08.11.2011.

10 מס' ת"פ 1432
08 מס' ת"פ 2011

עברית

מס' ת"פ (IUL)425-A1/1/2011/201

הערות

המשיב אינו מתנגד להחלטת המג"ב על פיקוח נפש על המשיב, בהתאם להחלטת המג"ב מס' 1432, ת"פ (IUL)425-A1/1/2011/201, מיום 13.11.2011.

15 מס' ת"פ 1432
13 מס' ת"פ 2011

עברית

מס' ת"פ 426-PD/IUL/2011/96

הערות

המשיב אינו מתנגד להחלטת המג"ב על פיקוח נפש על המשיב, בהתאם להחלטת המג"ב מס' 1432, ת"פ 426-PD/IUL/2011/96, מיום 18.11.2011.

20 מס' ת"פ 1432
18 מס' ת"פ 2011

ސަރުކާރުގެ ގެޒެޓް: (IUL)101-BR/1/2011/89

ނަންބަރު

މިނިސްޓަރުގެ އަމުރު 10/96 ސަރުކާރުގެ ގެޒެޓްގައި ބަޔާންކޮށްފައިވާ ގޮތުން "ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް" 75 ވަނަ ބައިގައި
 (1) ގެ ދަށުން، ދިވެހިސަރުކާރުގެ ގެޒެޓްގައި ބަޔާންކޮށްފައިވާ ގޮތުން، ދިވެހިސަރުކާރުގެ ގެޒެޓްގައި ބަޔާންކޮށްފައިވާ ގޮތުން
 2011 ވަނަ އަހަރުގެ 15 ވަނަ ބައިގައި ބަޔާންކޮށްފައިވާ ގޮތުން، ދިވެހިސަރުކާރުގެ ގެޒެޓްގައި ބަޔާންކޮށްފައިވާ ގޮތުން
 ދިވެހިސަރުކާރުގެ ގެޒެޓްގައި ބަޔާންކޮށްފައިވާ ގޮތުން، ދިވެހިސަރުކާރުގެ ގެޒެޓްގައި ބަޔާންކޮށްފައިވާ ގޮތުން
 ބަޔާންކޮށްފައިވާ ގޮތުން.

ނަންބަރު ފޯމް ސަރުކާރުގެ ގެޒެޓްގައި ބަޔާންކޮށްފައިވާ ގޮތުން	ނަންބަރު ފޯމް (ނަންބަރު ފޯމް)	ނަންބަރު ފޯމް ސަރުކާރުގެ ގެޒެޓްގައި ބަޔާންކޮށްފައިވާ ގޮތުން
C-0176/2007	DUMORR INVENTORS PVT LTD	1 ގެ ދަށުން ބަޔާންކޮށްފައިވާ ގޮތުން
C-0368/2010	GREEN MILAN PVT LTD	2 ގެ ދަށުން ބަޔާންކޮށްފައިވާ ގޮތުން
C-0117/2006	MILEAGE PVT LTD	3 ގެ ދަށުން ބަޔާންކޮށްފައިވާ ގޮތުން
C-0440/2004	MINAMA HOLDINGS PVT LTD	4 ގެ ދަށުން ބަޔާންކޮށްފައިވާ ގޮތުން
C-0437/2010	SEA ICE PVT LTD	5 ގެ ދަށުން ބަޔާންކޮށްފައިވާ ގޮތުން
C-0286/2006	JOB SERVE MALDIVES PVT LTD	6 ގެ ދަށުން ބަޔާންކޮށްފައިވާ ގޮތުން
C-0224/2004	VAVATHI PVT LTD	7 ގެ ދަށުން ބަޔާންކޮށްފައިވާ ގޮތުން
C-0555/2004	ASSISTANCE OF MINDFUL ADVANCE MALDIVES PVT LTD	8 ގެ ދަށުން ބަޔާންކޮށްފައިވާ ގޮތުން
C-0546/2007	LAGOON FISHERIES AND AGRICULTURE PVT LTD	9 ގެ ދަށުން ބަޔާންކޮށްފައިވާ ގޮތުން
C-0991/2007	WORLD SELECT PVT LTD	10 ގެ ދަށުން ބަޔާންކޮށްފައިވާ ގޮތުން
C-0048/2007	ISLAMIC BUSINESS COMPANY PVT LTD	11 ގެ ދަށުން ބަޔާންކޮށްފައިވާ ގޮތުން
C-0975/2007	FEEL CONSTRUCTION PVT LTD	12 ގެ ދަށުން ބަޔާންކޮށްފައިވާ ގޮތުން
C-0667/2008	LE MALDIVES PVT LTD	13 ގެ ދަށުން ބަޔާންކޮށްފައިވާ ގޮތުން
C-0292/2003	GAVI TRADING PVT LTD	14 ގެ ދަށުން ބަޔާންކޮށްފައިވާ ގޮތުން

17 ވަނަ ބައި 1432
 15 ވަނަ ބައި 2011

قانون الجمعيات
رقم 15 لسنة 2005

سجل رقم: (IUL)56-AD/1/2011/48

الجمعية الخيرية

2005 سنة التأسيس والرقم القيد في سجل الجمعيات الخيرية رقم 15 لسنة 2005
و، في سنة التأسيس والرقم القيد في سجل الجمعيات الخيرية رقم 15 لسنة 2005.

Address	Name	Membership No.	No.
National Thaleseemia Centre	Dr. Muzna Mirza	A193	1
Ma. Koahera	Fathmath Sudha	A524	2
G. Aris	Hawwa Zulfa	A521	3
G. Rainiru	Hassan Abdul Qadir	A531	4
Bandeyri Koshi 122	Hussain Solah	A552	5
H. Nayachandhu	Zaheena Abdul Kareem	A612	6
H. Nayachandhu	Aminath Reenee	A613	7
M. Dhekunuthila	Aminath Fazeela	A617	8
M. Medhufushi	Mufaavis Hashim	A688	9
H. Crest	Mariyam Nusrath	A687	10
M. Iramaage	Fathmath Fizna Yoosuf	A598	11

1432 سنة 17

2011 سنة 15

قانون الجمعيات
رقم 7 لسنة 2011

سجل رقم: (IUL)10-D/1/2011/83

الجمعية

"جمعية خيرية" (الجمعية الخيرية) في سنة التأسيس والرقم القيد في سجل الجمعيات الخيرية رقم 7 لسنة 2011 في سجل الجمعيات الخيرية رقم 7 لسنة 2011.

في سنة التأسيس والرقم القيد في سجل الجمعيات الخيرية رقم 7 لسنة 2011.

في سنة التأسيس والرقم القيد في سجل الجمعيات الخيرية رقم 7 لسنة 2011، في سنة التأسيس والرقم القيد في سجل الجمعيات الخيرية رقم 7 لسنة 2011، في سنة التأسيس والرقم القيد في سجل الجمعيات الخيرية رقم 7 لسنة 2011، في سنة التأسيس والرقم القيد في سجل الجمعيات الخيرية رقم 7 لسنة 2011.

في سنة التأسيس والرقم القيد في سجل الجمعيات الخيرية رقم 7 لسنة 2011.

في سنة التأسيس والرقم القيد في سجل الجمعيات الخيرية رقم 7 لسنة 2011.

1432 سنة 07

2011 سنة 05

<p> 1. 2011 15.00 05 2. 3 3. 4 4. 5 </p>	<p> 1. 2. 3. 4. 5. </p>
<p> 2011 15.00 05 </p>	<p> 05 </p>
<p> www.judiciary.gov.mv </p>	<p> 05 </p>

18 2011

